



මධ්‍යම පළාත් සභාවේ රාජ්‍ය සේවා කොමිෂන් සභාව
மத்திய மாகாண சபையின் அரச சேவைகள் ஆணைக்குழு
Public Service Commission of Central Provincial Council



අංක 244, කටුගස්තොට පාර, මහනුවර
 இல. 244, கடுகஸ்தொட்டை வீதி, கண்டி
 P.O. Box 114, No. 244, Katugasthota Road, Kandy.

e-mail: psc.cp.gov@gmail.com

web site: www.psc.cp.gov.lk

කාර්යාලය காரியாலயம் Office	} 081-2213097	ලේකම් செயலாளர் Secretary	} 081-2213096	සහකාර ලේකම් உதவி செயலாளர் Asst. Secretary	} 081-5631321	ෆැක්ස් பெக்ஸ் Fax	} 081-2213096 081-2213082
මගේ අංකය எனது இல. My No.	CPC/PSC/6/ 6 (2017)	ඔබේ අංකය உமது இல Your No.				දිනය திகதி Date	2017.08.

මධ්‍යම පළාත් සභාවේ,
 ප්‍රධාන ලේකම්,
 ආණ්ඩුකාර ලේකම්,
 සියළුම අමාත්‍යාංශ ලේකම්වරු,
 සියළුම දෙපාර්තමේන්තු හා ආයතන ප්‍රධානීන් වෙත,

පළාත් රාජ්‍ය සේවයේ තාක්ෂණ සේවයේ (සිවිල්/විදුලි/සැලසුම්/යාන්ත්‍රික)
පුහුණු කිරීමේ ශ්‍රේණියට බඳවා ගත් නිලධාරීන් II ආ බණ්ඩියට (III ශ්‍රේණියට) පත්කිරීම සඳහා
පවත්වන යෝග්‍යතා පරීක්ෂණය 2016

ඉහත සඳහන් යෝග්‍යතා පරීක්ෂණය 2016 වර්ෂය සඳහා පැවැත්වීමට මෙම කොමිෂන් සභාව තීරණය කර ඇත.

02. එබැවින් ඒ සඳහා ඔබ දෙපාර්තමේන්තුවේ/ කාර්යාලය යටතේ සේවය කරනු ලබන සුදුසුකම් ලත් නිලධාරීන්ගෙන් මේ සමඟ අමුණා ඇති ආදර්ශ අයැදුම්පත්‍රයට අනුව අයැදුම්පත් කැඳවා **2017.09.20** වන දිනට පෙර “ලේකම්, මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අංක 244, කටුගස්තොට පාර, මහනුවර.” යන ලිපිනයට ලියාපදිංචි කළ තැපෑලෙන් එවිය යුතුය. අයැදුම්පත් බහා එවන කවරයේ වම් පස උඩ කෙළවරේ විභාගයේ නම සඳහන් කිරීම වැදගත්ය.

03. විභාග ගාස්තු :- මෙම විභාගය සඳහා පළමු වරට ඉදිරිපත් වන අයැදුම්කරුවන් විභාග ගාස්තුවෙන් නිදහස් කරනු ලැබේ. ඉන්පසු ඉදිරිපත්වන සෑම අවස්ථාවකදීම විභාග ගාස්තු වශයෙන් එක් විෂයයක් සඳහා රු 300 /= ක මුදලක් ගෙවිය යුතු අතර එය මධ්‍යම පළාතේ ප්‍රධාන ලේකම්ගේ 20.03.02.13 ආදායම් ශීර්ෂයට බැර වනසේ මධ්‍යම පළාත තුළ පිහිටි ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගෙවිය යුතුය. අදාළ මුදල් කුචිතාන්සිය (නිල් පැහැති කුචිතාන්සිය) අයැදුම්පත්‍රයේ නියමිත කොටසේ නොගැලවෙනසේ ඇලවිය යුතුය. වෙනත් ශීර්ෂයකට ගෙවීම් කරන ලද කුචිතාන්සි හෝ මධ්‍යම රජයට අයත් කහ පැහැති කුචිතාන්සි අලවා ඇතොත් එම අයැදුම්පත්‍රය ප්‍රතික්ෂේප කිරීමට සිදු වන බවද කාරුණිකව දන්වමි.

04. මෙම විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රය කාලය පැය 03 ක විෂයානුබද්ධ ප්‍රශ්න පත්‍රයක් වන බව වැඩි දුරටත් සඳහන් කරමි. එම ප්‍රශ්නපත්‍රය සඳහා උපරිම ලකුණු 100 වන අතර සාමාර්ථය ලැබීම සඳහා අවම වශයෙන් ලකුණු 40 % ක් වත් ලබාගත යුතුය.

ආර්.එම්.එන්. රත්නායක
 ලේකම්,
 රාජ්‍ය සේවා කොමිෂන් සභාව,
 මධ්‍යම පළාත් සභාව.